

**ආනයන පාලන බලපත්‍ර යටතේ පාවිච්චි කළ වාහනයක් ආනයනය කිරීම.**

නැවත දැනුම් දෙනතුරු ආනයන පාලන බලපත්‍ර යටතේ පාවිච්චි කළ පහත සඳහන් වාහන සඳහා ආනයන බලපත්‍ර නිකුත් කිරීමේදී පහත දක්වා ඇති කොන්දේසි හා ලේඛණ අදාළ වන බව දැනුම් දෙනු ලැබේ.

**1. පොදු උපදෙස්**

- I. ආනයනය කරනු ලබන වාහනය දකුණෙන් පදවන වාහනයක් විය යුතුයි.
- II. වාහනය වරායෙන් මුදාගත් දිනයේ සිට සති දෙකක් ඇතුළත බලපත්‍ර හිමියා නමින්ම ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කළ යුතු අතර එය එදින සිට වසර 5ක් යන තුරු විකිණීම , පැවරීම හෝ අත්සතු කිරීම නොකළ යුතුයි.
- III. අදාළ රටේ පිළිගත් ආයතනයකින් නිකුත් කරන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි (මුල් පිටපත් පමණි).
- IV. ආනයන අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රය අනුමත කළ පසු 1953/23 අංක දරන 2016.02 11 දිනැති ගැසට් පත්‍රය අනුව ඉල්ලුම්කරු විසින් වාහනයේ මී.ර.ගැ (CIF) වටිනාකම හෝ වයස අනුව බලපත්‍ර ගාස්තුව දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුයි.
- V. සියලුම ආනයන රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් කලින් කලට පනවනු ලබන තීරු ගාස්තු හා වෙනත් බදු වලට යටත් වේ.
- VI. වාහනයක් ආනයනය කිරීමට ඉල්ලුම්කරුගේ ඇති මූල්‍යමය හැකියාව සනාථ කළ යුතුයි.
- VII. බලපත්‍රය නිකුත් කරනු ලබන වාහනයම ආනයනය කළ යුතුය .
- VIII. ඉල්ලුම් පත්‍රය ආනයනකරුට අත්සන් කළ යුතු අතර හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් වන කල්හි අනෙකුත් සාමාජිකයන්ගෙන් බලය පැවරුණු ලියවිල්ලක් මගින් දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කිරීම සඳහා ව්‍යාපාරයේ මූලික තොරතුරු ඇතුළත් ලිපි ශීර්ෂයක් සහිත ලිපියක් මගින් එක් සාමාජිකයෙකු නම් කළ යුතුය. වාහනය හරකිරීම දක්වා කාලය තුළ ලිපි ශීර්ෂයේ යම්කිසි වෙනසක් සිදුවුවහොත් ඒ බව වහාම මෙම දෙපාර්තමේන්තුව වෙත දැනුවත් කළ යුතුය.
- IX. පෞරාණික වාහන (Vintage Vehicle) හැර අනෙකුත් සියලුම වාහන ශ්‍රී ලංකාවේ පිළිගත් වායු විමෝචන ප්‍රමිතීන් හා ආරක්ෂක ප්‍රමිතීන් වලට අනුකූල විය යුතුය.
- X. මඩ සහ පස්වලින් තොරවන බවට දෙපාර්තමේන්තුව පිළිගත් ආයතනයකින් ලාබා ගත් සහතිකය ඉදිරිපත් කළ යුතුයි (මුල් පිටපත් පමණි).
- XI. ශ්‍රී ලාංකිකයන් විදේශයන්හිදී උපයන ලද විනිමය උපයෝගී කරගෙන මිලදී ගනු ලැබූ මෝටර් කාර් හා රාජ්‍ය ආයතන සඳහා පරිත්‍යාග හැර අනෙකුත් වාහන සඳහා විදේශ විනිමයෙන් නිදහස් ( No foreign Exchange) ක්‍රමය යටතේ වාහන ගෙන්වීමට අවසර දෙනු නොලැබේ.
- XII. අනෙකුත් සියලුම වාහන සඳහා ණයවර ලිපි ( Letter of Credit ) විවෘත කළ යුතු වේ.
- XIII. ඉදිරිපත් කරනු ලබන සියලුම ලිපිවල පරිවර්තනයන් වේ නම් පිළිගත් භාෂා පරිවර්තකයෙකු මගින් නිල මුද්‍රාව තබා සනාථ කළ යුතුය.
- XIV. වාහන අයදුම්පත්‍රය අයදුම්කරු විසින් පුද්ගලිකවම ඉදිරිපත් කළ යුතු වේ.
- XV. සියලුම ඉල්ලුම්පත්‍ර දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන [www.imexport.gov.lk](http://www.imexport.gov.lk) මගින් බාගත ( Download ) කර ගත හැකිවේ.

**2. වාහනයක් ආනයනය කිරීමට ඉල්ලුම් කිරීමේ දී පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.**

- I. නිවැරදිව සම්පූර්ණ කරන ලද IECD- II ඉල්ලුම් පත්‍රය.
- II. විදේශ සැපයුම්කරු ලබාදෙන නාමික ඉන්වොයිසිය (Performa Invoice)
- III. වාහන ලියාපදිංචි සහතිකය.
- IV. වාහනයේ ඉදිරිපස හා පසුපස දැක්වෙන පැහැදිලි ඡායාරූප.
- V. ඉල්ලුම්කරුගේ අන්‍යෝන්‍යව සහතික කරන ලියවිලි .
- VI. වලංගු ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය හා අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කළ ආකෘති අංක 20 පිටපතක්.
- VII. ව්‍යාපාරයේ නිලමුද්‍රාව හා ආදර්ශ අත්සන තබන ලද ලිපි ශීර්ෂයක්. (ලිපි ශීර්ෂයේ ව්‍යාපාර ලිපිනය, දුරකථන අංක, ඊමේල් ලිපින ඇතුළත් විය යුතුය )
- VIII. ඉල්ලුම්කරුගේ මූල්‍යමය හැකියාව දක්වන පසුගිය මාස 06 ක බැංකු ප්‍රකාශන (අවම වශයෙන් වාහනයේ වටිනාකමට සමාන මුදලක් අඛණ්ඩව තිබිය යුතුය) හා මූල්‍ය ප්‍රකාශණ.
- IX. කලින් කළට ආනයන අපනයන පාලක ජනරාල් විසින් ප්‍රසිද්ධ කරනු ලබන හෝ අවස්ථානුකූලව නියම කරනු ලබන ලේඛන අදාල විය හැකිය.

**3.1. ට්‍රැක්ටර් (කෘෂිකාර්මික කටයුතු සඳහා)**

3.1.1. කෘෂි කටයුතු සඳහා යොදා ගන්නා හා නිෂ්පාදිත දින සිට වසර 3-5 අතර වයස් සීමාවන් තුළ වූ ට්‍රැක්ටර් සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති අය සඳහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම සලකා බලනු ලැබේ.

- I. ආනයනකරු වසර 02 කට වැඩි කාලයක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලෙන අයෙකු විය යුතුයි.
- II. වගා බිම් ප්‍රමාණය අක්කර 05 ට වැඩි විය යුතුයි.

**3.1.2 .පහත සඳහන් ලේඛනද ඉදිරිපත් කළ යුතුය.**

- I. ආනයනකරු කෘෂිකාර්මික සංවර්ධන කටයුතු වල නියැලෙන බවට අදාල දෙපාර්තමේන්තුව මගින් සනාථ කළ ලිපියක් .
- II. ඉඩම් අයිතිය සනාථ කරන ලියවිලි (ඉඩම් ඔප්පුව, දීර්ඝ කාලීන බලපත්‍ර ආදී වශයෙන්).

**3.2. මෝටර් කාර්**

**3.2.1. මෙරටට සේවයට පැමිණෙන විදේශ දූත මණ්ඩල සාමාජිකයන් සඳහා ඔවුන් භාවිතා කල මෝටර් රථ වාහන මෙරට රාජකාරි කරන කාලය තුල භාවිතය සඳහා ගෙන ඒමට අවසර ලබා දෙනු ලැබේ.**

- I. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය.
- II. ශ්‍රී ලංකාවේ සේවය කරන ලද කාලය තුල වාහනය විකිණීමට හෝ පැවරීමට නොහැකිය.
- III. තම රාජකාරි කාලය ඉක්ම වූ පසු වාහනය ප්‍රති අපනයනය කල යුතු අතර විකිණීමට, බදු දීමට, උකස් කිරීමට, තැගි කිරීමට හෝ අපහරණය කිරීමට අදහස් කරන්නේ නම් ආනයනය කල අවස්ථාවේ තිබූ ආනයන බදු රජයට ගෙවිය යුතුය.
- IV. වාහනය ශ්‍රී ලංකාවේ පිළිගත් වායු විමෝචන ප්‍රමිතීන් හා ආරක්ෂක ප්‍රමිතීන් වලට අනුකූල විය යුතුය.
- V. දෙපාර්තමේන්තුව පිළිගත් ආයතනයකින් ඉදිරිපත් කරන මඩ හා පස්වලින් තොර වන බවට සහතිකය ඉදිරිපත් කල යුතුය.

**3.2.2. ශ්‍රී ලාංකිකයන් විදේශයන්හිදී උපයන ලද විනිමය උපයෝගී කරගෙන මිලදී ගනු ලැබූ මෝටර් කාර් ( Motor Car Under the Foreign Exchange Earned Aboard).**

• විදේශ රැකියාවල නියුතුව සිට උපයන ලද විදේශ විනිමය උපයෝගී කරගෙන මිලදී ගනු ලබන නිෂ්පාදිත දින සිට වසර 3-5 අතර වයස් සීමාවන් තුල මෝටර් කාර් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට පහත කොන්දේසි යටතේ බලපත්‍ර නිකුත් කිරීමට සලකා බලනු ලැබේ.

- I. විදේශ රැකියාව අවසන් කර මෙරටට පැමිණෙන විදේශ රැකියා නියුක්තිකයන් සඳහා පමණක් මෙම ක්‍රමය යටතේ බලපත්‍ර නිකුත් කිරීමට සලකා බලනු ලැබේ.
- II. මෝටර් වාහනය අදාල විදේශ රටේදී බලපත්‍ර හිමියා නමින් ලියාපදිංචි කර වසරකට නොඅඩු කාලයක් පාවිච්චි කර ඇති බව සනාථ කල යුතුය.
- III. බලපත්‍රය හර කරනු ලබන අවස්ථාවේ ඒ බව සනාථ නොකලහොත් වාහනය ආනයනය කර තිබුණද ආනයන බලපත්‍රය වලංගු නොවනු ඇත.
- IV. ආනයන බලපත්‍රයක් ඉල්ලුම් කරන අවස්ථාවේදී අයදුම්කරු විදේශගතව සිටින්නේ නම් ඉල්ලුම්පත්‍රය භාරදී ආනයන බලපත්‍රය ලබාගැනීම සඳහා බලය පවරන තැනැත්තාගේ නම ලිපිනය හා ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කර බලය පවරා තිබිය යුතුයි.
- V. එසේ වුවද බලපත්‍රය හර කරන අවස්ථාවේදී ගමන් බලපත්‍රය හා වාහන ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපතද සමඟ බලපත්‍ර හිමියා පුද්ගලිකව මෙම දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුතුය. ( වාහනයේ ලියාපදිංචිය අවලංගු කිරීමේ සහතිකයේ මුල් පිටපත හෝ වාහනයේ අපනයන සහතිකයද ඒවායේ සහතික කල ඉංග්‍රීසි පරිවර්තන සමඟ ඉදිරිපත් කල යුතුයි ).

• විදේශයකදී උපයන ලද විනිමය උපයෝගී කරගෙන මිලදී ගනු ලබන මෝටර් බයිසිකල් සඳහාද උකත් කොන්දේසි අදාල වන අතර එම මෝටර් බයිසිකල්වල සී සී ධාරිතාවය 350 ට අඩුවිය යුතුයි.

**3.2.3. පහත සඳහන් ලේඛනද ඉදිරිපත් කළ යුතුය.**

- I. විදේශ රැකියාවේ වැටුප් විස්තර හා බැංකු ප්‍රකාශ ආදිය මගින් සනාථ කළ යුතු වේ.
- II. විදේශ රැකියාව මගින් උපයා ගත් එම මුදල් තහවුරු කර ගැනීම සඳහා ලිඛිත සාක්ෂි තිබිය යුතුය.
- III. රැකියා විසා සහතිකයේ සහතික කළ පිටපතක්.
- IV. මෝටර් රථය අදාල රටේදී තමන්ගේ නමින් ලියාපදිංචි කර වසරකට නොඅඩු කාලයක් එම රටේදී පාවිච්චි කරන ලද බවට සාක්ෂි (වාහනය ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් හා වෙනත් භාෂාවකින් නිකුත් කළ විටෙක සහතික කළ ඉංග්‍රීසි පිටපතක්).
- V. අයදුම්කරුගේ නම ගමන් බලපත්‍රය අවලංගු වන දිනය, දිවයිනෙන් බැහැර ගිය දිනය හා ආපසු දිවයිනට පැමිණි දිනය ඇතුළත් ගමන් බලපත්‍රයේ අදාල පිටුවල සහතික කළ ඡායා පිටපත්.
- VI. ඉල්ලුම්පත්‍රයේ සඳහන් කරුණු සහ ඊට අමුණා ඉදිරිපත් කරන ලියවිලි නිවැරදි හා සත්‍ය බවට සහතික කෙරෙන දිවුරුම් ප්‍රකාශයක් (එය විදේශයකදී කරන්නේ නම් අදාල රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩල නිලධාරියෙකු ඉදිරිපිටදී අත්සන් කළ යුතු අතර ඒ සඳහා මුද්දර අවශ්‍ය නොවේ)
- VII. බලපත්‍රය ඉල්ලුම් කිරීමට බලය පැවරූ ලිපිය ( අදාල අවස්ථාවන්හිදී) හා අත්සන් තබා සහතික කරන ලද ලිපි.

- මෙම ක්‍රමය යටතේ බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ එක් පුද්ගලයෙකුට ජීවිත කාලයට එකක් (Life time) පමණි.

**3.3. 1956 නොවැම්බර් 30 වන දිනට පෙර නිෂ්පාදනය කරන ලද පෞරාණික වාහන (vintage vehicle).**

**3.3.1 මෙම සඳහන් පෞරාණික මෝටර් රථ යනු 1956 නොවැම්බර් මස 30 ට පෙර නිෂ්පාදනය කරන ලද මෝටර් වාහන වේ.**

**3.3.2 පහත දැක්වෙන සුදුසුකම් සපුරා ඇති 1956 නොවැම්බර් 30 ට පෙර නිෂ්පාදනය කරන ලද පෞරාණික මෝටර් වාහන ආනයනය කිරීම සඳහා පෞරාණික මෝටර් රථ සමාජ හා ඒවායේ සාමාජිකයන් වෙත ආනයන බලපත්‍ර නිකුත් කිරීම සලකා බලනු ලැබේ.**

- I. පෞරාණික මෝටර් රථ සමාජය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූවක් විය යුතුයි.
- II. ඉල්ලුම්කරු පැරණි මෝටර් රථ සමාජයක සාමාජිකයෙක් නම් එකී සමාජයේ සාමාජිකත්වය ලබා අවම වශයෙන් වසර දෙකක කාලයක් ගතවී තිබිය යුතුයි. තවද, ඉපයූ විදේශ විනිමය යටතේ නිකුත් කළ බලපත්‍රයන් මත ඉකුත් වසර 05 ක කාලය තුළ මෝටර් රථයක් ආනයනය කරනු ලැබුවකු නොවිය යුතුයි.
- III. මෝටර් වාහනය මගී ප්‍රවාහනය සඳහා යෙදා නොගත යුතු අතර ප්‍රදර්ශන කාර්යය සඳහා පමණක්ම යොදා ගත යුතුයි.

**3.3.3. පහත සඳහන් ලේඛනද ඉදිරිපත් කළ යුතුයි.**

- I. මොටර් වාහනය 1956 නොවැම්බර් 30 ට පෙර නිෂ්පාදනය කළ බව සනාථ කිරීමට වාහනය ලියාපදිංචි කිරීමේ සහතිකය.
- II. අයදුම්කරු , පැරණි මෝටර් රථ සමාජයක් වන අවස්ථාවේදී එය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද ආයතනයක් බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියවිලි.
- III. අනුමත පැරණි මෝටර් රථ සමාජයක සාමාජිකයෙකු වන කල්හි ඒ බව තහවුරු කිරීම සඳහා සාමාජික කාඩ්පත හෝ අදාළ සමාජයෙන් නිකුත් කරනු ලබූ ලිපියක්.

**3.4. අවමංගල්‍ය රථ.**

3.4.1. නිෂ්පාදිත දිනයේ සිට වසර තුනක් ඉක්මවූ හා වසර 10 දක්වා පැරණි අවමංගල්‍ය රථ පහත සඳහන් කොන්දේසි යටතේ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට සලකා බලනු ලැබේ.

- I. අවමංගල්‍ය සේවාවන් යටතේ ලියාපදිංචි කොට වසර 02 ක් සම්පූර්ණ වූ ආයතනයක් විය යුතුයි.
- II. ක්‍රියාකාරී අවමංගල්‍ය සේවා සපයන ආයතනයක් ලෙස ප්‍රාදේශීය ලේකම් විසින් සනාථ කළ යුතුයි.
- III. අවමංගල්‍ය රථය වෙනත් වාහනයක් ලෙස පරිවර්තනය (convert) නොකළ යුතුය.

3.4.2. පහත සඳහන් ලේඛනද ඉදිරිපත් කළ යුතුය.

- I. ක්‍රියාකාරීව ව්‍යාපාරය පවත්වා ගෙන යන බවට ප්‍රාදේශීය ලේකම් සහතිකය.

**3.5. ගිලන් රථ (Ambulances).**

3.5.1 වාහනය නිෂ්පාදිත දිනයේ සිට වසර 03ක් ඉක්මවූ හා වසර 10 ක් නොඉක්මවූ ගිලන්රථ සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ආයතන සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම සඳහා සලකා බලනු ලැබේ.

- I. සෞඛ්‍ය සේවයට අදාළව සේවා සපයන රාජ්‍ය ආයතනයක් හෝ වසර 02 කට වඩා රජයේ ලියාපදිංචියක් ඇති පුද්ගලික ආයතනයක් වීම.
- II. ගිලන් රථයක සේවයට අදාළ කාර්ය මණ්ඩලයක් සිටීම (රියදුරු හැර).
- III. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ/ පළාත් සෞඛ්‍ය ලේකම්ගේ නිර්දේශය ලබා දිය යුතුය.
- IV. එක් ආයතනයකට වසරකට එක් වරක් පමණක් ලබාදීමට සලකා බලනු ලැබේ.
- V. වෙනත් කාර්යයන් සඳහා භාවිතා කළ නොහැක.
- VI. ත්‍යාග (Donation) සඳහා පමණක් ආනයන බලපත්‍ර නිකුත් කරනු ලබන අතර ප්‍රදානය කරනු ලබන පුද්ගලයා හෝ / ආයතනයේ ලිඛිත ප්‍රකාශයක් අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සහතික කොට ඉදිරිපත් කළ යුතුය. එය ඉංග්‍රීසි භාෂාවෙන් නොවන විට එහි ඉංග්‍රීසි පරිවර්තනය විදේශ තානාපති කාර්යාලයෙන් සහතික කළ යුතුය.

**3.5.2. පහත සඳහන් ලේඛන ද ඉදිරිපත් කළ යුතුය.**

- 1. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ / පළාත් සෞඛ්‍ය ලේකම්ගේ නිර්දේශිත ලිපිය
- 2. පරිත්‍යාගය සිදුකරන ආයතනයේ ලිපිය (එය ඉංග්‍රීසි භාෂාවෙන් නොවන විට සහතික කළ ඉංග්‍රීසි පරිවර්තනයද සමඟ ඉදිරිපත් කළ යුතුය ).

**3.6. විශේෂ කාර්යය වාහන (බවසර්, ශීතාගාර, කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍ර ආදිය).**

**3.6.1. නිෂ්පාදිත දිනයේ සිට වසර 05 ක් ඉක්මවූ හා වසර 10 ක් නොඉක්මවූ විශේෂ කාර්යය වාහන සඳහා පහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කළ ආයතන සඳහා ආනයන බලපත්‍ර ලබා දීම සලකා බලනු ලැබේ.**

- I. ඉහත සඳහන් වාහන භාවිතයට ගතයුතු ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක වසර 02කට වැඩි කාලයක් ක්‍රියාකාරීව නිරතව සිටීම. ( ඒ සඳහා තම ව්‍යාපාරය ලබාගත් කොන්ත්‍රාත් ව්‍යාපාර ස්වභාවය ආදිය පිළිබඳ වාර්තා ඉදිරිපත් කළ යුතු අතර අවම වශයෙන් මිලියන 50 ක් වටිනා කොන්ත්‍රාත් කටයුතුවල නිරතව සිටිය යුතුය).
- II. ඉල්ලුම් කරන වාහනය ලබා ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය හැකියාවක් අඛණ්ඩව මාස 06 ක් බැංකු ගිණුමේ පෙන්වුම් කර තිබිය යුතුය
- III. වාහනය ශ්‍රී ලංකාවේ වාහන ප්‍රමිතීන්ට අනුකූල වීම.
- IV. ඉදිකිරීම් සංවර්ධන ආයතනයේ (ICTAD) ලියාපදිංචි වී වසර 02ක් ඉකුත්ව තිබිය යුතු අතර එය යාවත්කාලීන කළ වලංගු සහතිකයක් විය යුතුය.
- V. වාහනය වසර 05 ක් ගතවන තුරු විකිණීම, පැවරීම හෝ අන්සතු කිරීම කළ නොහැකිය
- VI. වාර්ෂිකව ඉටුකළ කොන්ත්‍රාත් වල වටිනාකම රු.මිලියන 50 ක් වන විට එක් වර්ගයකින් එක් වාහනයක් පමණක් ආනයනය කිරීමට බලපත්‍රයක් නිකුත් කෙරේ. කොන්ත්‍රාත් වල වටිනාකම රු.මිලියන 100 හෝ ඊට වැඩි වන විට ආනයනය කිරීමට වාහන බලපත්‍ර 2ක් සඳහා හිමිකම් ලබනු ඇත.

**3.6.2.පහත සඳහන් ලේඛනද ඉදිරිපත් කළ යුතුය.**

- I. පසුගිය මාස 06 ක මූල්‍ය වාර්තා (වාහනයේ වටිනාකම මෙන් දෙගුණයක හෝ රු.මිලියන 50ක අවම මූල්‍ය තත්වයක් පවත්වා ගෙන ආ යුතුය.
- II. උත්ත කාර්යයන්හි නිරතවීම සඳහා ලියාපදිංචි වර්ෂ 02ක කාලයක් තුළ ලබාගත් කොන්ත්‍රාත්, නිෂ්පාදන ආදිය පිළිබඳ තහවුරු කරන ලේඛන .
- III. ඉදිකිරීම් සංවර්ධන ආයතනයේ ලියාපදිංචි වලංගු සහතිකය (ICTAD).
- IV. පසුගිය වර්ෂ 02ක් තුළ ඉටුකරන ලද කොන්ත්‍රාත් ඉදිකිරීම් සංවර්ධන ආයතනය විසින් සනාථ කරන ලද ලේඛන.

**3.7. ගිනි නිවීමේ රට.**

**3.7.1. නිෂ්පාදිත දිනයේ සිට වසර 07 ක් ඉක්මවූ හා වසර 10 ක් නොඉක්මවූ වාහන සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ආයතන සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම සඳහා සලකා බලනු ලැබේ.**

- I. ගිනි නිවීමේ උපකරණ යෙදවීමේ කාර්ය භාරය සහිත රාජ්‍ය ආයතනයක් විය යුතුය. ඒ සඳහා පළාත් පාලන අමාත්‍යාංශයේ හෝ අදාල අමාත්‍යාංශයේ ලේකම්ගේ පුද්ගලික නිර්දේශය ඉදිරිපත් කළ යුතුය.
- II. ගිනි සම්බන්ධව දැඩි අවධානයක් ඇති පෞද්ගලික ආයතන සම්බන්ධයෙන්ද ආනයන බලපත්‍ර නිකුත් කිරීම සලකා බැලිය හැකිය.
- III. එහිදී ආනයන අපනයන පාලන ජනරාල් විසින් පත්කළ කමිටුවක් මගින් එහි යෝග්‍යතාවය සලකා බලා ලබාදෙන නිර්දේශ අනුව ආනයන අපනයන පාලන ජනරාල් විසින් ආනයන බලපත්‍ර ලබාදීම පිළිබඳ තීරණය ගනු ඇත.  
එහිදී -
  - i. ගිනි නිවන රටයක් ආනයනය කිරීමට හා පවත්වා ගෙන යාමට ඇති මූල්‍යමය හැකියාව.
  - ii. ව්‍යාපාරයේ ස්වභාවය.
  - iii. යෙදවීමට අපේක්ෂිත ස්ථානයේ සේවක සංඛ්‍යාව, ගොඩනැගිලි හා අවට පරිසර ස්වභාවය පිළිබඳ සලකා බැලෙනු ඇත.
- IV. අදාල ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක වසර 02කට වැඩි කාලයක් ක්‍රියාකාරීව නිරතව සිටීම ( ඒ සඳහා තම ව්‍යාපාරය විසින් කරන ලද නිෂ්පාදන ආයෝජන ආදිය පිළිබඳ වාර්තා ඉදිරිපත් කළ යුතුය)
- V. එක් ආයතනයකට එක් වැඩබිම්කට (Site) එක් බලපත්‍රයක් නිකුත් කළ පසු නැවත වසර 03 ක් යනතුරු ඉල්ලුම් කළ නොහැක .

**3.7.2. පහත සඳහන් ලේඛනද ඉදිරිපත් කළ යුතුය.**

- I. ක්‍රියාකාරී ව්‍යාපාරයක නිරතව ඇති බවට ප්‍රාදේශීය ලේකම් සහතිකය.
- II. උක්ත කාර්යයන්හි නිරතවීම සඳහා ලියාපදිංචි වර්ෂ 02ක කාලයක් තුළ කරන ලද නිෂ්පාදන ආයෝජන ආදිය සනාථ කරන ලේඛන.

**3.8. බර වාහන (ට්‍රැක් රට, දොඹකර ලොරි ආදිය).**

**3.8.1 නිෂ්පාදන දිනයේ සිට වසර 10 ක් ඉක්මවූ හා වසර 15 ක් නොඉක්මවූ වාහන (ට්‍රැක් රට, දොඹකර ලොරි ආදිය) සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ආයතන සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම සඳහා සලකා බලනු ලැබේ.**

- I. ඉහත සඳහන් වාහන භාවිතයට ගතයුතු ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක වසර 02කට වැඩි කාලයක් ක්‍රියාකාරීව නිරතව සිටීම. ( ඒ සඳහා තම ව්‍යාපාරය ලබාගත් කොන්ත්‍රාත් ව්‍යාපාර ස්වභාවය ආදිය පිළිබඳ වාර්තා ඉදිරිපත් කළ යුතුය ).
- II. වසරකට මිලියන 50කට වඩා කොන්ත්‍රාත් ඉටුකර ඇති බව සනාථ කළ යුතුය.
- III. වාහනය ශ්‍රී ලංකාවේ වාහන ප්‍රමිතීන්ට අනුකූල වීම.
- IV. ඉදිකිරීම් සංවර්ධන ආයතනයේ (CIDA) ලියාපදිංචි වී වසර 02ක් ඉකුත්ව තිබිය යුතු අතර එය වලංගු සහිත ලියාපදිංචියක් විය යුතුය.
- V. වසර 05 ක් ගතවන තුරු විකිණීම, පැවරීම හෝ අත්සතු කිරීම කළ නොහැකිය.

**3.8.2.එක් අයෙකුට වසරකට බලපත්‍ර එකකට වඩා ලබාදීම සලකා බලනු නොලැබේ.**

පහත සඳහන් ලේඛනද ඉදිරිපත් කළ යුතුය.

- I. ක්‍රියාකාරී ව්‍යාපාරයක නිරතව ඇති බවට ප්‍රාදේශීය ලේකම් සහතිකය.
- II. උක්ත කාර්යයන්හි නිරතවීම සඳහා ලියාපදිංචි වර්ෂ 02ක කාලයක් තුළ ලබාගත් කොන්ත්‍රාත් විස්තර.
- III. ඉදිකිරීම් සංවර්ධන ආයතනයේ යාවත්කාලීන කළ වලංගු සහතිකය (CIDA).

**3.9. විශේෂ කාර්ය වාහන (ගලි බවිසර්, කුණු බැහැර කිරීමේ රථ ජංගම කාර්යය වාහන) .**

3.9.1.නිෂ්පාදන දිනයේ සිට වසර 10 ක් ඉක්මවූ හා වසර 15 ක් නොඉක්මවූ විශේෂ කාර්ය වාහන (ගලි බවිසර්, කුණු බැහැර කිරීමේ රථ, ජංගම කාර්යය වාහන) සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ආයතන සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම සඳහා සලකා බලනු ලැබේ.

3.9.2.විශේෂ ජංගම කාර්යය වාහන සඳහා බලපත්‍ර ලබාදෙනුයේ රාජ්‍ය ආයතන සඳහා පමණි. ඒ සඳහා අදාළ අමාත්‍යාංශයේ ලේකම්ගේ පුද්ගලික නිර්දේශය අවශ්‍ය වේ.

3.9.3.ගලි බවිසර් හා කුණු බැහැර කිරීමේ රථ සඳහා ඉල්ලුම් කිරීමට,

- පළාත් පාලන ආයතනයක් වීම.( ඒ සඳහා එකී වාහනය මිලදී ගැනීමට ගත් සහා තීරණය සමග අදාළ අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශය අවශ්‍ය වේ).
- අදාළ වාහනයක් භාවිතා කොට සෘජු ව්‍යාපාරයක වසර 02කට වඩා කාලයක් නිරත වූ ව්‍යාපාරික ආයතනයක් වීම.

**3.9.4.පහත සඳහන් ලේඛනද ඉදිරිපත් කළ යුතුය.**

- I. අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශිත ලිපිය ( රාජ්‍ය ආයතන හෝ පළාත් පාලන ආයතන )
- II. වාහනය මිලදී ගැනීම සඳහා වන සහා තීරණයේ සහතික කළ පිටපතක් (පළාත් පාලන ආයතන සඳහා).

**පෞද්ගලික අංශ සඳහා.**

- I. අදාළ ව්‍යාපාරයේ ක්‍රියාකාරීව නිරත වන බවට ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය
- II. ඉදිකිරීම් සංවර්ධන ආයතනයේ යාවත් කාලීන කළ වලංගු සහතිකය (CIDA)

**04. උක්ත බලපත්‍ර යටතේ ලංකාවට ආනයනය කරන ලද වාහන රේගුවෙන් නිදහස් කර ගැනීමට පෙර මෙම දෙපාර්තමේන්තුව මගින් හර කළ යුතුය.**

**ඒ සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන**

- I. රේගු සටහන (Custom Declaration ).
- II. නැව්ගත කිරීමේ සහතිකය (BL).
- III. වාණිජ ඉන්වොයිසිය (වාණිජ බැංකුව විසින් සහතික කළ යුතුය).
- IV. දෙපාර්තමේන්තුව පිලිගත් ආයතනයකින් නිකුත් කරන ලද පූර්ව නැව්ගත කිරීමේ සහතිකය.
- V. අපනයන සහතිකය හෝ ලියාපදිංචිය අවලංගු කිරීමේ සහතිකය (ඉංග්‍රීසි භාෂාවෙන් නොවන විටකදී ලියාපදිංචි භාෂා පරිවර්තයෙකු සහතික කරන ලද පරිවර්තනය)
- VI. මෙම දෙපාර්තමේන්තුව පිලිගත් ආයතනයකින් ලබාගත් වායු විමෝචන ප්‍රමිතීන් හා ආරක්ෂන ප්‍රමිතීන් සහතිකය.
- VII. මඩ සහ පස් වලින් තොරවන බව සහතිකය.
- VIII. වාහනයේ ලියාපදිංචිය අවලංගු කිරීමේ සහතිකයේ මුල් පිටපත හෝ වාහනයේ අපනයන සහතිකයද ඒවායේ සහතික කළ ඉංග්‍රීසි පරිවර්තන සමඟ ඉදිරිපත් කළ යුතුයි.
- IX. තක්සේරු වාර්තාව.
- X. ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් වලින් නිදහස් බවට සහතිකය (CFC free Certificate)
- XI. ආනයන බලපත්‍රය.

**වැදගත්**

- උක්ත සඳහන් සියලු කරුණු මාර්ගෝපදේශන වේ.
- ඉහත සඳහන් ලේඛනවලට අමතරව වෙනත් ලේඛන ඉල්ලා සිටින විටෙක ඒවා ලබාදීමට ආනයනකරු බැඳී සිටී.
- එවිට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට අනාවරණය වූ විටෙක ආනයන බලපත්‍ර අවලංගු කිරීම, ප්‍රතිඅපනයනය සඳහා නියෝග කිරීම, ආයතනය හෝ පුද්ගලයා අසාධු ලේඛනගත කිරීම, හෝ වෙනත් නීතිමය පියවරක් ගැනීම පිළිබඳ ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් පියවර ගනු ඇත .

කෙසේ වෙතත් බලපත්‍රයක් නිකුත් කිරීම, සංශෝධනය කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම හෝ උක්ත සඳහන් කරුණු සම්බන්ධයෙන් පැණනගින කවර හෝ කරුණක් සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීම ආනයන හා අපනයන පාලන පනතෙන් පැවරෙන බලතල ප්‍රකාරව ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා සතුවේ.

ටී.වී.ඩී. දමයන්ති එස් කරුණාරත්න  
ආනයන අපනයන පාලක ජනරාල්  
2019.03.15